

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



BRUNEI GOVERNMENT GAZETTE

Volume: 40 Part 1: 94 Date: 18 March 2011 - 20 March 2011 No.

83	3
85	12
101	24
105	26
105	27
		80

- The following are the names of the persons who have been appointed as members of the Public Service Commission for the State of Brunei Darussalam.
- The following are the names of the persons who have been appointed as members of the Public Service Commission for the State of Brunei Darussalam.
- The following are the names of the persons who have been appointed as members of the Public Service Commission for the State of Brunei Darussalam.
- The following are the names of the persons who have been appointed as members of the Public Service Commission for the State of Brunei Darussalam.

BRUNEI GOVERNMENT GAZETTE
 PUBLISHED BY THE
 GOVERNMENT OF BRUNEI DARUSSALAM
 Volume: 40 Part 1: 94
 Date: 18 March 2011 - 20 March 2011
 No. 40
 www.gazette.gov.mv

MINISTRY OF FINANCE AND TREASURY

Male', Republic of Maldives,

No: (IUL)13-K/13/2011/135

TEB No: TEB/2011/92

Date: 29th May 2011

REQUEST FOR EXPRESSION OF INTEREST

CONSULTING SERVICES for DESIGN AND BUILD BASIS FOR SEWERAGE COLLECTION NETWORK, SEWERAGE PUMPING STATIONS AND WASTEWATER TREATMENT PLANT AND ALLIED WORKS IN GDH. THINADHOO AND L.GAN, MALDIVES

The Government of Maldives has received financing from the French Development Agency, and intends to apply part of the proceeds for the following services: Design and Build of Sewerage Collection Network, Sewage Pumping Stations and Wastewater Treatment Plant and Allied Works in GDh. Thinadhoo and L.Gan, Maldives].

The services include Contract Management and Supervision services [Project Engineer] for the Design and Build of G.Dh Thinadhoo and L.Gan sewerage facilities, for the implementation period of 18 months.

The Ministry of Finance and Treasury now invites consultants to indicate their interest in providing the services. Interested consultants must provide information indicating that they are qualified to perform the services (brochures, description of similar assignments, experience in similar conditions, availability of appropriate skills among staff, etc.). Consultants may associate to enhance their qualifications.

The Client will prepare a short list of about six candidates to be pre-selected on the basis of the expressions of interest received to whom he will send a Request for Proposals to perform the services.

Expressions of interest must be delivered to the address below by **27th June 2011 at 14:00hrs.**

Attn: Mr, Saamee Ageel
Director General,
Ministry of Finance and Treasury,
Ameenee Magu, Male',
Republic of Maldives
Tel: (960) 3349106, (960) 3329101
Fax: (960) 3320706, (960) 3324432
E-mail: tender@finance.gov.mv
Web site: www.finance.gov.mv

މިނިސްޓްރީ އޮފް ފިނޭންސް އަންޑް ޓްރެޝަރީ
މާލެ، ރިޕަބިލިކް އޮފް ދިވެހިރާއްޖެ
ނިއުސް ނެއުމްބަރ: (IUL)13-K/13/2011/135

REQUEST FOR EXPRESSION OF INTEREST

CONSULTING SERVICES for DESIGN AND BUILD BASIS FOR SEWERAGE COLLECTION NETWORK, SEWERAGE PUMPING STATIONS AND WASTEWATER TREATMENT PLANT AND ALLIED WORKS IN GDH. THINADHOO AND L.GAN, MALDIVES

The Government of Maldives has received financing from the French Development Agency, and intends to apply part of the proceeds for the following services: Design and Build of Sewerage Collection Network, Sewage Pumping Stations and Wastewater Treatment Plant and Allied Works in GDh. Thinadhoo and L.Gan, Maldives].

The services include Contract Management and Supervision services [Project Engineer] for the Design and Build of G.Dh Thinadhoo and L.Gan sewerage facilities, for the implementation period of 18 months.

The Ministry of Finance and Treasury now invites consultants to indicate their interest in providing the services. Interested consultants must provide information indicating that they are qualified to perform the services (brochures, description of similar assignments, experience in similar conditions, availability of appropriate skills among staff, etc.). Consultants may associate to enhance their qualifications.

The Client will prepare a short list of about six candidates to be pre-selected on the basis of the expressions of interest received to whom he will send a Request for Proposals to perform the services.

Expressions of interest must be delivered to the address below by **27th June 2011 at 14:00hrs.**

Attn: Mr, Saamee Ageel
Director General,
Ministry of Finance and Treasury,
Ameenee Magu, Male',
Republic of Maldives
Tel: (960) 3349106, (960) 3329101
Fax: (960) 3320706, (960) 3324432
E-mail: tender@finance.gov.mv
Web site: www.finance.gov.mv

مقامہ تعلیمی و تربیتی ڈیپارٹمنٹ
ڈی، قادیان

سرسہ: 57-Q/IU/2011/65

ادوار

اسٹیبلشمنٹ کے امور

جاریہ مہینہ کیلئے 02 بجے
اسٹیبلشمنٹ کے امور کے بارے میں

ڈی، قادیان کے اسٹیبلشمنٹ کے امور کے بارے میں
23 جنوری 2011ء کو 10:00 بجے
جاریہ مہینہ کیلئے 14:00 بجے
اسٹیبلشمنٹ کے امور کے بارے میں
30 جنوری 2011ء کو 14:00 بجے

13 بجے 1432
15 جنوری 2011

مقامہ تعلیمی و تربیتی ڈیپارٹمنٹ
ڈی، قادیان

سرسہ: 57-Q/IU/2011/66

ادوار

اسٹیبلشمنٹ کے امور

جاریہ مہینہ کیلئے 02 بجے
اسٹیبلشمنٹ کے امور کے بارے میں

ڈی، قادیان کے اسٹیبلشمنٹ کے امور کے بارے میں
23 جنوری 2011ء کو 10:00 بجے
جاریہ مہینہ کیلئے 14:00 بجے
اسٹیبلشمنٹ کے امور کے بارے میں
26 جنوری 2011ء کو 10:00 بجے
اسٹیبلشمنٹ کے امور کے بارے میں

13 بجے 1432
15 جنوری 2011

ڈی، قادیان
ڈی، قادیان

سرسہ: (IUL)147-AIT/1/2011/10

ادوار

اسٹیبلشمنٹ کے امور

جاریہ مہینہ کیلئے 02 بجے
اسٹیبلشمنٹ کے امور کے بارے میں
ڈی، قادیان کے اسٹیبلشمنٹ کے امور کے بارے میں
23 جنوری 2011ء کو 14:30 بجے
جاریہ مہینہ کیلئے 11:30 بجے
اسٹیبلشمنٹ کے امور کے بارے میں

موضوع	تاریخ	بجے	ادوار
ڈی، قادیان کے اسٹیبلشمنٹ کے امور کے بارے میں	23 جنوری 2011ء	14:30	جاریہ مہینہ کیلئے
ڈی، قادیان کے اسٹیبلشمنٹ کے امور کے بارے میں	28 جنوری 2011ء	11:30	اسٹیبلشمنٹ کے امور

ڈی، قادیان کے اسٹیبلشمنٹ کے امور کے بارے میں
16 بجے 1432
19 جنوری 2011

ایس ڈی سیکولر
جی ایس ایچ، ٹرورسٹری

سرسٹری: GS-186/2011/31

ادھار

ایس ڈی سیکولر 8 ناؤسٹری رڈسٹری
اے ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری

وڈ، ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری 22 جے 2011 وڈ
ٹرورسٹری ٹرورسٹری 13:00 اے ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری 29 جے 2011 وڈ ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری

اے ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
GS-186/2011/15 اے ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری

17 جے 1432

19 جے 2011

وڈ: ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری

ٹرورسٹری: 6800562

ٹرورسٹری: 6800769

اے ٹرورسٹری: isdhooschool@hotmail.com

وڈ سیکولر
ٹرورسٹری ٹرورسٹری

سرسٹری: (IUL) 425-A2/1/2011/134

ادھار

اے ٹرورسٹری وڈ وڈ وڈ وڈ وڈ
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
(اے ٹرورسٹری ٹرورسٹری) ٹرورسٹری
(IUL)425-A1/PRIV/2011/118 (26 اے 2011)
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری 2 اے ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری

وڈ، ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری 22 جے 2011 ٹرورسٹری 11:30
وڈ وڈ وڈ وڈ وڈ وڈ وڈ وڈ وڈ
ٹرورسٹری ٹرورسٹری 27 جے 2011 ٹرورسٹری 11:30
وڈ سیکولر ٹرورسٹری ٹرورسٹری (ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری 29 جے 2011 وڈ 11:35
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری 29 جے 2011 ٹرورسٹری 11:35

ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری
ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری ٹرورسٹری

17 جے 1432

19 جے 2011

מאגזין סגור
ד"ר, תרומתו

מס' 05/2011/ב-קס

הודעה

בשם הנהלת המועצה הלאומית למתן שירותי רישוי תעופה, נודעת הנהלת המועצה כי יתקיימו סדרי טיסה לירושלים ב-22 במאי 2011 בשעות 11:00 א"ת, ב-26 במאי 2011 בשעות 11:00 א"ת, וב-29 במאי 2011 בשעות 11:00 א"ת. סדרי הטיסה יתקיימו במועצה הלאומית למתן שירותי רישוי תעופה, ברחוב מלביץ 14, ירושלים. הודעה זו מתפרסמת באתר האינטרנט של המועצה.

13 עמ' 1432
15 עמ' 2011

ד"ר, מועצה הלאומית למתן שירותי רישוי תעופה
ד"ר, תרומתו

מס' 48/2011/א-יל

הודעה

בשם הנהלת המועצה הלאומית למתן שירותי רישוי תעופה, נודעת הנהלת המועצה כי יתקיימו סדרי טיסה לירושלים ב-23 במאי 2011 בשעות 11:00 א"ת, ב-26 במאי 2011 בשעות 11:00 א"ת, וב-29 במאי 2011 בשעות 11:00 א"ת. סדרי הטיסה יתקיימו במועצה הלאומית למתן שירותי רישוי תעופה, ברחוב מלביץ 14, ירושלים. הודעה זו מתפרסמת באתר האינטרנט של המועצה.

14 עמ' 1432
16 עמ' 2011

תרומתו
מאגזין סגור
מס' 101/03_20, תרומתו
מס' 3345101: (960)
מס' 3344091: (960)

מס' 224/2011/א-מנ

הודעה

בשם הנהלת המועצה הלאומית למתן שירותי רישוי תעופה, נודעת הנהלת המועצה כי יתקיימו סדרי טיסה לירושלים ב-22 במאי 2011 בשעות 11:00 א"ת, ב-26 במאי 2011 בשעות 11:00 א"ת, וב-29 במאי 2011 בשעות 11:00 א"ת. סדרי הטיסה יתקיימו במועצה הלאומית למתן שירותי רישוי תעופה, ברחוב מלביץ 14, ירושלים. הודעה זו מתפרסמת באתר האינטרנט של המועצה.

14 עמ' 1432
16 עמ' 2011

අමතර කටයුතු සඳහා
 දුරකථන අංකය

අංකය: IUL-123(A)2011/25

අදාළ

අමතර කටයුතු සඳහා

අදාළ කටයුතු සඳහා අංකය: IUL-123(A)2011/20 බැඳුණු වැඩසටහනක්
 සම්බන්ධ කර ගැනීම සඳහා පවතින බැඳුණු වැඩසටහනක් සම්බන්ධ කර ගැනීම
 සඳහා පවතින බැඳුණු වැඩසටහනක් සම්බන්ධ කර ගැනීම.

14 වන වගුව 1432

16 වන වගුව 2011

අදාළ කටයුතු සඳහා
 දුරකථන අංකය

අංකය: 171-FD(PU)/IUL/2011/74

අදාළ

අමතර කටයුතු සඳහා

අදාළ කටයුතු සඳහා අංකය: 171-FD(PU)/ILU/2011/51 බැඳුණු වැඩසටහනක්
 සම්බන්ධ කර ගැනීම සඳහා පවතින බැඳුණු වැඩසටහනක් සම්බන්ධ කර ගැනීම
 සඳහා පවතින බැඳුණු වැඩසටහනක් සම්බන්ධ කර ගැනීම.

වැඩසටහනක් සම්බන්ධ කර ගැනීම සඳහා පවතින බැඳුණු වැඩසටහනක් සම්බන්ධ කර ගැනීම
 සඳහා පවතින බැඳුණු වැඩසටහනක් සම්බන්ධ කර ගැනීම. 2011 වර්ෂයේ 23 වන වගුවේ
 14:30 ට පැවැත්වෙන අතර 2011 වර්ෂයේ 30 වන වගුවේ 14:30 ට පැවැත්වෙන අතර
 2011 වර්ෂයේ 14:30 ට පැවැත්වෙන අතර 2011 වර්ෂයේ 30 වන වගුවේ 14:30 ට පැවැත්වෙන අතර
 2011 වර්ෂයේ 14:30 ට පැවැත්වෙන අතර 2011 වර්ෂයේ 30 වන වගුවේ 14:30 ට පැවැත්වෙන අතර.

Model No: DDCMTU 16V 2000M70 - Police 019 and 20			
#	Spare Part	Part No.	Qty Required
1	Fuel Filter	0020921901	48
2	Fuel Filter Element	8694770002	24
3	Oil Filter	0031845301	24
4	Coolant Pump	5362001301/87	2
5	Raw Water Pump	00020002501/87	2
6	Ribbed Belt	0139973992	4
7	Coolant (Glysacorr)	G 93-94	200 Kgs

15 වන වගුව 2011

سۆزى سۆيىشكەن ئىچىدە خىزمەت
دۆ، تىزىملىرىم

سۆزىم: SCUL/2011/AD/92
مۆخىم: 20 ئىيۇن 2011

مەزمۇنى

بۇ مەزمۇن ئىچىدە سۆزىم ئىچىدە خىزمەت قىلىشقا
بۇ مەزمۇن ئىچىدە خىزمەت قىلىشقا
دۆ، تىزىملىرىم
مۆخىم: 20 ئىيۇن 2011

TYPE 1488	DES 3349F333T
Serial 83679 GBB mod	
2644H032RT/5	

مۆخىم سۆزىم: FGW10000
23905883679887

مۆخىم سۆزىم ئىچىدە خىزمەت قىلىشقا
مۆخىم سۆزىم ئىچىدە خىزمەت قىلىشقا

- 1. 45% نى
- 2. مۆخىم سۆزىم 20%
- 3. مۆخىم سۆزىم 15%
- 4. مۆخىم سۆزىم 10%
- 5. مۆخىم سۆزىم 10%

دۆ، مۆخىم سۆزىم ئىچىدە خىزمەت قىلىشقا
مۆخىم سۆزىم ئىچىدە خىزمەت قىلىشقا
مۆخىم سۆزىم ئىچىدە خىزمەت قىلىشقا
مۆخىم سۆزىم ئىچىدە خىزمەت قىلىشقا

سۆزى سۆيىشكەن ئىچىدە خىزمەت
مۆخىم سۆزىم، 5 مۆخىم سۆزىم

مۆخىم: 3309789 مۆخىم: 3306844
مۆخىم: info@southcentralutilities.com

سۆزى سۆيىشكەن ئىچىدە خىزمەت
دۆ، تىزىملىرىم

سۆزىم: SCUL/2011/AD/91
مۆخىم: 20 ئىيۇن 2011

مەزمۇنى

بۇ مەزمۇن ئىچىدە سۆزىم ئىچىدە خىزمەت قىلىشقا
بۇ مەزمۇن ئىچىدە سۆزىم ئىچىدە خىزمەت قىلىشقا
بۇ مەزمۇن ئىچىدە سۆزىم ئىچىدە خىزمەت قىلىشقا
بۇ مەزمۇن ئىچىدە سۆزىم ئىچىدە خىزمەت قىلىشقا

سۆزى سۆيىشكەن ئىچىدە خىزمەت
مۆخىم سۆزىم، 5 مۆخىم سۆزىم

مۆخىم: 3309789 مۆخىم: 3306844
مۆخىم: info@southcentralutilities.com

مۆخىم سۆزىم ئىچىدە خىزمەت قىلىشقا
مۆخىم سۆزىم ئىچىدە خىزمەت قىلىشقا
مۆخىم سۆزىم ئىچىدە خىزمەت قىلىشقا

سۆزىم: 2011/6

مەزمۇنى

- 1. 03 - مۆخىم سۆزىم 4 مۆخىم
- 2. 02 - مۆخىم سۆزىم 1 مۆخىم
- 3. 05 - مۆخىم سۆزىم 5 مۆخىم
- 4. 50 - مۆخىم سۆزىم 50 مۆخىم
- 5. 02 - مۆخىم سۆزىم 2 مۆخىم
- 6. 10 - مۆخىم سۆزىم 4 مۆخىم (دۆ، تىزىملىرىم)
- 7. 01 - مۆخىم سۆزىم 1 مۆخىم

دۆ، مۆخىم سۆزىم ئىچىدە خىزمەت قىلىشقا
مۆخىم سۆزىم ئىچىدە خىزمەت قىلىشقا
مۆخىم سۆزىم ئىچىدە خىزمەت قىلىشقا

مۆخىم: 7706629 مۆخىم: 6680878

مۆخىم: mahibadhoopowerhouse@live.com

17 مۆخىم 1432
19 ئىيۇن 2011

State Electric Company Ltd.

Ref No: H-2011/81A
20-06-2011

Request for Quotations

Re- tender Supply of Fluorescent Penetrant & Adhesive (Ref. H-2011/81A) dated 15/06/2011 due to unresponsiveness.

State Electric Company Limited (STELCO) request sealed quotations from interested and eligible parties for the following item(s).

This request for Quotation is open for both local and international bidders.

Item	Description	Qty	
1	PLIOBOND 25, viscosity 1500-2000mPass, specific gravity 0.89	NOS	6
2	Thinner 2309	NOS	6
3	Ardrox 9VF2 Visible/Fluorescent penetrant 400ml	NOS	10
4	Ardrox 9PR5 penetrant remover 400ml	NOS	10
5	Ardrox 9D1B solvent based developer 400ml	NOS	10

• **Quotation shall indicate the following:**

- **Price**

* Door Step Delivery Price

OR

* CIF Male' Price

The following charges shall be applied for CIF Male' Prices:

1. For custom duty (25% of CIF price)
2. For clearing, handling & delivery to STELCO site (2% of the highest quoted CIF price)

* Quotation shall indicate the unit price, total price for each item and total price of the quotation.

- **Currency** (If not stated, shall be assumed as Maldivian Rufiyaa).

- **Delivery period** (In days). For CIF quoted quotations, additional 07 days shall be included for the clearing, handling and delivery to STELCO site. Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

- **Technical specification(s):** All the relevant information(s) shall be complete to enable technical evaluation of the item(s) quoted.

- **Payment:** 100% upon delivery within 30 working days.

- **Quotation validity:** Quotation validity shall be minimum 30 days from the date of quotation opening.

- **Company details:** Shall submit company profile, registration copy and contact details.

- **Important Note:** It is in STELCO's discretion to reject/cancel any quotation which does not fulfil or comply the above terms, at anytime during the quotation evaluation process. Also it is in STELCO's discretion to cancel this request for quotation at anytime.

• **Quotation Evaluation Criteria:**

All Quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

- Price = 75 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 75].
- Delivery period = 20 pts [(Shortest delivery period) / (Quoted delivery period) x 20].
- Experience = 05 pts (Shall submit reference letters of previous supplies for similar work).

* Additional (US\$25.00 plus 4% of quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments).

• **The quotations shall be submitted in sealed envelope and addressed as follows:**

Head of Procurement Department
State Electric Company Limited.
(Re- tender Supply of Fluorescent Penetrant & Adhesive / Power Generation Department)
Ref. no: H-2011/81

- STELCO shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed quotations.

• **Deadline:**

- All sealed quotations shall reach STELCO head office on or before **Sunday, 03rd July 2011, 11:00hrs**. Any quotation(s) received after this deadline shall be disqualified.

• **Quotation Opening:**

Quotation shall be opened on **Sunday, 03rd July 2011, 11:00hrs, in STELCO Head Office / 2nd Floor meeting room**, in the presence of those parties or their representatives who wish to attend the session.

• **Further information:**

Interested parties may obtain further information from the following address:

Procurement Department
State Electric Company Limited.
Ameenee Magu, Male', 20349
Republic of Maldives
Tel: (960) 333 8121, (960) 333 8122
Fax: (960) 332 7036
E-mail: procurement@stelco.com.mv.

- This request for quotation is also published in STELCO website www.stelco.com.mv.

State Electric Company Ltd.

Ref No: H-2011/99
20-06-2011

Request for Quotations

State Electric Company Limited (STELCO) request sealed quotations from interested and eligible parties for the following item(s).

This request for quotation is open for both local and international bidders.

Item	Description	Qty	
1	HV FUSE FOR OIL SWITCHGEAR, 12KV OHGMA 100A, 40KA (P/N:12OHGMA100) COOPER BUSSMANN	NOS	6

• **Quotation shall indicate the following:**

- **Price**

* Door Step Delivery Price

OR

* CIF Male' Price

The following charges shall be applied for CIF Male' Prices:

1. For custom duty (25% of CIF price)
2. For clearing, handling & delivery to STELCO site (2% of the highest quoted CIF price)

* Quotation shall indicate the unit price, total price for each item and total price of the quotation.

- **Currency** (If not stated, shall be assumed as Maldivian Rufiyaa).

- **Delivery period** (In days). For CIF quoted quotations, additional 07 days shall be included for the clearing, handling and delivery to STELCO site. Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

- **Technical specification(s):** All the relevant information(s) shall be complete to enable technical evaluation of the item(s) quoted.

- **Payment:** 100% upon delivery within 30 working days.

- **Quotation validity:** Quotation validity shall be minimum 30 days from the date of quotation opening.

- **Company details:** Shall submit company profile, registration copy and contact details.

- **Important Note:** It is in STELCO's discretion to reject/cancel any quotation which does not fulfil or comply the above terms, at anytime during the quotation evaluation process. Also it is in STELCO's discretion to cancel this request for quotation at anytime.

• **Quotation Evaluation Criteria:**

All Quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

- Price = 80 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 80].

- Delivery period = 15 pts [(Shortest delivery period) / (Quoted delivery period) x 15].

- Experience = 05 pts (Shall submit reference letters of previous supplies for similar work).

* Additional (US\$25.00 plus 4% of quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments).

• **The quotations shall be submitted in sealed envelope and addressed as follows:**

Head of Procurement Department
State Electric Company Limited.
(HV Fuse for Oil SwitchGear)
Ref. no: H-2011/99

- All sealed quotations shall reach STELCO head office on or before **Monday, 4th July 2011, 10:30hrs.** Any quotation(s) received after this deadline shall be disqualified.

- STELCO shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed quotations.

• **Quotation Opening:**

Quotation shall be opened on **Monday, 4th July 2011, 10:30hrs, in STELCO Head Office / 2nd Floor meeting room,** in the presence of those parties or their representatives who wish to attend the session.

• **Further information:**

Interested parties may obtain further information from the following address:

Procurement Department
State Electric Company Limited.
Ameenee Magu, Male', 20349
Republic of Maldives
Tel: (960) 333 8121, (960) 333 8122
Fax: (960) 332 7036
E-mail: procurement@stelco.com.mv.

- This request for quotation is also published in STELCO website www.stelco.com.mv.

State Electric Company Ltd.

Ref No: H-2011/109A
20-06-2011

Request for Quotations

Re- tender supply of Panel Board Spare (Ref. H-2011/109) dated 15/06/2011 due to unresponsiveness.

State Electric Company Limited (STELCO) request sealed quotations from interested and eligible parties for the following item(s).

This request for Quotation is open for both local and international bidders.

No.	Description	Qty	
1	POWER FACTOR METER, 96X96MM, 400V, 5A (0.5-1-0.5)	NOS	1
2	ANALOG AMPERE METER, 96MMX96MM, 800/5A (0-800A)	NOS	3
3	ANALOG KW METER, 96MMX96MM, 400V, 800/5A, (0-400KW)	NOS	1
4	KWH METER, 96MMX96MM, 400V, 800/5A	NOS	1
5	HIGH DRAIN COPPER BUSBAR PLATE (TINNED), 50X10MM	MTR	9
6	UNIGEN PLUS, P/N: A51Z1, LOAD SHARING MODULE, FOR 400V, 360KW GENSET(CT RATIO: 800/5A)	NOS	1
7	PANEL BATTERY CHARGER FOR CHARGING LEAD ACID BATTERIES, 5A, 24V	NOS	3
8	DC VOLTMETER, 30V, YOKAGAWA, 60X60MM	NOS	3
9	DC AMPERE METER, 0-15A, YOKOGAWA, 60X60MM	NOS	3
10	SECONDARY SILENCER BARREL FOR MAN D2848LE211, 360KW V-TYPE ENGINE	NOS	2

Quotation shall indicate the following:

- Price

* Door Step Delivery Price

OR

* CIF Male' Price

The following charges shall be applied for CIF Male' Prices:

1. For custom duty (25% of CIF price)
2. For clearing, handling & delivery to STELCO site (2% of the highest quoted CIF price)

* Quotation shall indicate the unit price, total price for each item and total price of the quotation.

- Currency (If not stated, shall be assumed as Maldivian Rufiyaa).

- Delivery period (In days). For CIF quoted quotations, additional 07 days shall be included for the clearing, handling and delivery to STELCO site. Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

- Technical specification(s): All the relevant information(s) shall be complete to enable technical evaluation of the item(s) quoted.

- Payment: 100% upon delivery within 30 working days.

- Quotation validity: Quotation validity shall be minimum 30 days from the date of quotation opening.

- Company details: Shall submit company profile, registration copy and contact details.

- Important Note: It is in STELCO's discretion to reject/cancel any quotation which does not fulfil or comply the above terms, at anytime during the quotation evaluation process. Also it is in STELCO's discretion to cancel this request for quotation at anytime.

Quotation Evaluation Criteria:

All Quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

- Price = 80 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 80].

- Delivery period = 15 pts [(Shortest delivery period) / (Quoted delivery period) x 15].

- Experience = 05 pts (Shall submit reference letters of previous supplies for similar work).

* Additional (US\$25.00 plus 4% of quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments).

The quotations shall be submitted in sealed envelope and addressed as follows:

Head of Procurement Department
State Electric Company Limited.
(Re- tender Supply of Fluorescent Penetrant & Adhesive / Power Generation Department)
Ref. no: H-2011/109 A

- STELCO shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed quotations.

Deadline:

- All sealed quotations shall reach STELCO head office on or before **Sunday, 03rd July 2011, 11:00hrs.** Any quotation(s) received after this deadline shall be disqualified.

Quotation Opening:

Quotation shall be opened on **Sunday, 03rd July 2011, 11:00hrs, in STELCO Head Office / 2nd Floor meeting room,** in the presence of those parties or their representatives who wish to attend the session.

Further information:

Interested parties may obtain further information from the following address:

Procurement Department
State Electric Company Limited.
Ameenee Magu, Male', 20349
Republic of Maldives
Tel: (960) 333 8121, (960) 333 8122
Fax: (960) 332 7036
E-mail: procurement@stelco.com.mv.

- This request for quotation is also published in STELCO website www.stelco.com.mv.

UNUL-CAD/PB/2011/006: سرته به:

اړيکي سر ته رنراندې خبرې

د ناستو سر ته، 360 باخوځي خپلې خبرې
د ولسوالي سر ته وړو.

وړ، د خپلې خبرې د ناستو سر ته رنراندې خبرې وړو
خپلې خبرې سر ته 23 د 2011 و څه خبرې خبرې تر وړې 10:00
د ناستو سر ته وړو اړيکي (د خبرې ناستو سر ته وړو
6 ولسوالي سر ته، رنراندې، د خپلې خبرې ناستو سر ته وړو
سوي ناستو سر ته، 28 د 2011 و اړيکي سر ته
تر وړې 10:00 اړيکي د ناستو سر ته وړو اړيکي سر ته وړو
اړيکي سر ته رنراندې خبرې وړو. د خبرې ناستو سر ته وړو
وړې اړيکي سر ته وړو اړيکي سر ته رنراندې خبرې
خپلې خبرې سر ته وړو.

18 سر ته 1432

20 د 2011

UNUL-CAD/PB/2011/007: سرته به:

اړيکي سر ته رنراندې خبرې

د ناستو سر ته وړو اړيکي سر ته وړو
ناستو سر ته وړو اړيکي سر ته وړو
سوي خبرې څه خبرې ناستو سر ته وړو
وړو اړيکي سر ته وړو.

وړ، د ناستو سر ته رنراندې خبرې وړو
21 د 2011 و اړيکي سر ته تر وړې 10:00 اړيکي
د ناستو سر ته وړو اړيکي (د خبرې ناستو سر ته وړو
6 ولسوالي سر ته، رنراندې، د خپلې خبرې ناستو سر ته وړو
د خبرې ناستو سر ته، 26 د 2011 و اړيکي سر ته
تر وړې 10:00 اړيکي د ناستو سر ته وړو اړيکي سر ته وړو
اړيکي سر ته رنراندې خبرې وړو. د خبرې ناستو سر ته وړو
وړې اړيکي سر ته وړو اړيکي سر ته رنراندې خبرې
خپلې خبرې سر ته وړو.

18 سر ته 1432

20 د 2011

UNUL-CAD/PB/2011/008: سرته به:

اړيکي سر ته رنراندې خبرې

د ناستو سر ته وړو اړيکي سر ته وړو
اړيکي سر ته وړو اړيکي سر ته وړو.
وړ، د ناستو سر ته رنراندې خبرې وړو
اړيکي سر ته 23 د 2011 و څه خبرې خبرې تر وړې 14:00
د ناستو سر ته وړو اړيکي (د خبرې ناستو سر ته وړو
6 ولسوالي سر ته، رنراندې، د خپلې خبرې ناستو سر ته وړو
28 د 2011 و اړيکي سر ته تر وړې 14:00 اړيکي سر ته وړو
اړيکي سر ته رنراندې خبرې وړو. د خبرې ناستو سر ته وړو
وړې اړيکي سر ته وړو اړيکي سر ته رنراندې خبرې
خپلې خبرې سر ته وړو.

18 سر ته 1432

20 د 2011

ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ
ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ

MGPL-I/ADM/2011/09: ᐃᑦᐱᑦ

ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ

ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ 75 ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ

ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ
ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ (ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ) ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ
ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ

ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ
ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ

20 ᐃᑦᐱᑦ 2011

ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ
ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ
ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ

MHSC-E/2011/13: ᐃᑦᐱᑦ

ᐃᑦᐱᑦ

ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ
ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ
ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ

ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ
ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ
ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ

ᐃᑦᐱᑦ: 3320243 /

ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ ᐃᑦᐱᑦ: 3320128

ᐃᑦᐱᑦ: info@mhsc.com.mv

14 ᐃᑦᐱᑦ 2011

وَجْهِ تَرْكِي تَحْرِيبِي

جيسٽو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو
ڏيڻ، ٻيڙو ٻيڙو ٻيڙو

سڙوڪو: (IUL)142-A4/1/2011/44

اڻوڻو

ڏيڻ، جيسٽو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو
رڌڻ، رڌڻ، رڌڻ، رڌڻ، رڌڻ، رڌڻ، رڌڻ، رڌڻ، رڌڻ، رڌڻ.

ڏيڻ، ڏيڻ، جيسٽو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو
ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو.

1. رڌڻ، رڌڻ، رڌڻ، رڌڻ
2. رڌڻ، رڌڻ، رڌڻ، رڌڻ
3. رڌڻ، رڌڻ، رڌڻ، رڌڻ

رڌڻ، رڌڻ، رڌڻ، رڌڻ، رڌڻ، رڌڻ، رڌڻ، رڌڻ، رڌڻ، رڌڻ.

4 مڪو 1432

06 جيسٽو 2011

اڻوڻو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو
اڻوڻو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو
اڻوڻو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو.

ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو.

1. اڻوڻو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو
2. اڻوڻو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو
3. اڻوڻو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو
4. اڻوڻو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو

ٻيڙو ٻيڙو ٻيڙو
ڏيڻ، ٻيڙو ٻيڙو ٻيڙو

سڙوڪو: 144-A/2011/289

ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو

ڏيڻ، مڪو ٻيڙو ٻيڙو
ٻيڙو: EX4
ٻيڙو ٻيڙو ٻيڙو: 01

ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو
ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو
ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو ٻيڙو

their inherited skills and training, getting aware of the market and what sells, and most importantly, empowering themselves through economic self dependence and ownership of their assets.

To fully spearhead the implementation in each country, a Project Manager will be appointed. S/he will be completely responsible for achieving all the goals and objectives, under the direction on the selected stakeholders and Board of Directors.

Terms of Reference

Position: Project Manager

Reports To: Project Director, SEWA-PMU and Chairperson, SABAH

Responsibilities and Duties:

- To determine the research activities required to determine the nature of the Trade Facilitation Centre (TFC) to be established
- To lead and drive the activities resulting in the establishment of the TFC
- To build and lead the team required to run the different operations of the TFC
- To set TFC policies in accordance with research insights and guidelines set by the HNSA
- To interact with the producer organizations and homebased workers of the SAARC country and ensure the maximum utilization of the TFC services on offer for their artisans
- To report thoroughly and regularly through reports and accounting statements to the designated authorities
- Prepare plans, programmes and other project related documents, events in coordination and consultation with SEWA-HNSA
- To lead the marketing activities of SABAH and promote the brand SABAH
- To market the SABAH merchandise, towards self sustainability.

Remuneration:

USD 800 – 1000 monthly, depending upon the qualification.

This is a senior management position. It will be preferable for the candidate to possess a minimum of 3 years of similar work experience. Post graduate qualification in business management or social sciences is essential. The candidate should have worked in a business enterprise, for a few years, also.

Terms of Reference

Position: Finance and Administrative Officer

Reports To: Project Manager, SABAH

Responsibilities and duties:

1. Manage the financial resources with prudence and probity and be fully accountable for expenditure in accordance with the laid-down procedures;
2. Coordinate the financial and admin planning and management aspects of SABAH, including preparation of budgets and monitoring thereof;
3. Coordinate & manage all financial and administrative work of SABAH
4. Responsible to ensure all day to day matters of admin and finance in SABAH
5. Ensure timely submission of finance and admin report to SABAH and Home Net South Asia
6. Provide assistance and support to the management team for a smooth running of SABAH's programs
7. Events managements(Workshops, seminars, exhibitions, etc
8. Trouble shooting for routine office matters
9. Arrangement of Transportation and vehicle maintenance
10. Physical check of fixed items, and reporting thereof
11. Maintain an effective security system in office
12. Air travel arrangement
13. Accurate reporting and communications
14. Any other task assigned by the supervisor

Qualifications: Appropriate and relevant finance qualification – post graduates preferred

Experience: Minimum of 2 to 4 years

Remuneration: USD 600 – 800 monthly, depending upon the qualification.

Interested candidates send their applications with CV's, copies of attested academic certificates and reference letters to the following address before June 23, 2011.

**Technical & Vocational Education & Training Division,
Ministry of Human Resources, Youth and Sports,
Velanaage 3rd floor, Ameeru Ahmed Magu
Male', Maldives.
Tell: 3347 367, Fax: 3327162**

“فوج قریباً جی کمرہ دستوں
دو، جی کمرہ دستوں

نمبر: VTR-/IU/2011/15

فوج قریباً جی کمرہ دستوں

دیکھو: جی کمرہ دستوں
نمبر: 01
دیکھو: 10,500/-

نمبر: جی کمرہ دستوں 25%

دیکھو: جی کمرہ دستوں
دیکھو: جی کمرہ دستوں
دیکھو: جی کمرہ دستوں
دیکھو: جی کمرہ دستوں
دیکھو: جی کمرہ دستوں
دیکھو: جی کمرہ دستوں

نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں

دیکھو: جی کمرہ دستوں
نمبر: 01
دیکھو: 6,295/-

نمبر: جی کمرہ دستوں 2,000/-

دیکھو: جی کمرہ دستوں
دیکھو: جی کمرہ دستوں
دیکھو: جی کمرہ دستوں
دیکھو: جی کمرہ دستوں
دیکھو: جی کمرہ دستوں
دیکھو: جی کمرہ دستوں

نمبر: جی کمرہ دستوں

1. جی کمرہ دستوں 2 جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں

2. جی کمرہ دستوں 5 جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں

3. جی کمرہ دستوں

جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں

جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں

26 جی کمرہ دستوں 15:30

نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں

نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں
نمبر: جی کمرہ دستوں

13 جی کمرہ دستوں 1432

15 جی کمرہ دستوں 2011

SS 2	උපදේශන:
<p>1. වැරදිව පැහැදිලි කිරීම, දැනටමත් කෙටි කලින් කෙටි කලින් / සේවයේ රැඳී සිටින පුද්ගලයන්, සේවයේ</p> <p>2. කෙටි කලින් කෙටි කලින් සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ SS 1 සේවයේ සේවයේ 2 කෙටි කලින් කෙටි කලින් සේවයේ.</p>	<p>දැනටමත් කෙටි කලින්:</p>
<p>සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ.</p>	<p>දැනටමත් කෙටි කලින්:</p>
<p>-/3470 රුපියල් (සේවයේ සේවයේ සේවයේ)</p>	<p>දේශය:</p>
<p>සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ</p>	<p>සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ</p>

සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ

1. සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
 2. සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
 3. සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
 4. සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
 5. සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
 6. සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
- සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ

සේවයේ සේවයේ 26 ජූනි 2011 දී 15:00

සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
 සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
 සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
 සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ

17 පිටුව 1432

19 ජූනි 2011

මහලු සේවා සංවිධානයේ සේවකයන්ගේ සේවය පිළිබඳව
දැනුම්, ප්‍රකාශන

නැංගිලි අංකය: 164/1/2011/34 (IUL)

සූචනා දීම

දැනුම්: මෙහි සඳහන් කර ඇති සේවකයන් (සේවකයන්ගේ)
අංකය 01 (අංක)

දැනුම් පිටපත් කිරීම: මෙහි සඳහන් කර ඇති 1
දිනක: රුපියල් 4,465/-
සේවකයන්ගේ: රුපියල් 1,500/-
සේවකයන්ගේ සේවය:

1. සේවකයන්ගේ සේවය 2 වන වරින් පසුව 'ද',
සේවකයන්ගේ සේවය පිළිබඳව, සේවකයන්ගේ සේවය
විමසීමේදී 'ප්‍රකාශන' දැනුම් පිටපත් කිරීමේදී 'ස',
සේවකයන්ගේ සේවය පිළිබඳව, සේවකයන්ගේ

2. සේවකයන්ගේ සේවය මෙහි සඳහන් කර ඇති සේවකයන්ගේ සේවය
ප්‍රකාශනයේ දී දැනුම් පිටපත් කිරීමේදී සේවකයන්ගේ සේවය 2 දී
සේවකයන්ගේ සේවය පිළිබඳව දැනුම් පිටපත් කිරීමේදී සේවකයන්ගේ
දී සේවකයන්ගේ සේවය 6 වන වරින් පසුව සේවකයන්ගේ සේවය
පිළිබඳව, සේවකයන්ගේ

3. සේවකයන්ගේ සේවය මෙහි සඳහන් කර ඇති සේවකයන්ගේ සේවය
ප්‍රකාශනයේ දී දැනුම් පිටපත් කිරීමේදී සේවකයන්ගේ සේවය 2 දී
සේවකයන්ගේ සේවය පිළිබඳව දැනුම් පිටපත් කිරීමේදී සේවකයන්ගේ
දී සේවකයන්ගේ සේවය 3 වන වරින් පසුව සේවකයන්ගේ සේවය
පිළිබඳව, සේවකයන්ගේ

4. සේවකයන්ගේ සේවය මෙහි සඳහන් කර ඇති සේවකයන්ගේ සේවය
පිළිබඳව 3 වන වරින් පසුව සේවකයන්ගේ සේවය
පිළිබඳව, සේවකයන්ගේ

5. සේවකයන්ගේ සේවය මෙහි සඳහන් කර ඇති සේවකයන්ගේ සේවය
පිළිබඳව 2 වන වරින් පසුව සේවකයන්ගේ සේවය
පිළිබඳව, සේවකයන්ගේ

3 වන වරින් පසුව සේවකයන්ගේ සේවය
පිළිබඳව, සේවකයන්ගේ

6. සේවකයන්ගේ සේවය මෙහි සඳහන් කර ඇති සේවකයන්ගේ සේවය
පිළිබඳව, සේවකයන්ගේ

මෙහි සඳහන් කර ඇති සේවකයන්ගේ සේවය පිළිබඳව
දැනුම්, ප්‍රකාශන 3 වන වරින් පසුව සේවකයන්ගේ සේවය
පිළිබඳව, සේවකයන්ගේ

දැනුම්:

මෙහි සඳහන් කර ඇති සේවකයන්ගේ සේවය පිළිබඳව
දැනුම්, ප්‍රකාශන 3 වන වරින් පසුව සේවකයන්ගේ සේවය
පිළිබඳව, සේවකයන්ගේ

සූචනා දීම:

27 වන දින 2011 දී 14:00 දී සේවකයන්ගේ සේවය
පිළිබඳව, සේවකයන්ගේ

දැනුම්:

1. සේවකයන්ගේ සේවය මෙහි සඳහන් කර ඇති සේවකයන්ගේ සේවය
පිළිබඳව, සේවකයන්ගේ

2. සේවකයන්ගේ සේවය මෙහි සඳහන් කර ඇති සේවකයන්ගේ සේවය
පිළිබඳව, සේවකයන්ගේ

3. සේවකයන්ගේ සේවය මෙහි සඳහන් කර ඇති සේවකයන්ගේ සේවය
පිළිබඳව, සේවකයන්ගේ
www.ncit.gov.mv

4. සේවකයන්ගේ සේවය මෙහි සඳහන් කර ඇති සේවකයන්ගේ සේවය
පිළිබඳව, සේවකයන්ගේ

5. සේවකයන්ගේ සේවය මෙහි සඳහන් කර ඇති සේවකයන්ගේ සේවය
පිළිබඳව, සේවකයන්ගේ
3344000

විද්‍යා මණ්ඩලයේ සේවකයන්ගේ සේවය පිළිබඳව
secretariat@ncit.gov.mv

18 වන වරින් පසුව 1432

20 වන දින 2011

ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන

1. ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන
2. ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන
3. ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන (අනුකූලව පවත්වා ගැනීමේ ක්‍රමය)
4. ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන (විදේශ ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන) GS3
5. ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන (විදේශ)
6. ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන (විදේශ)

2011 ජූනි 26 දින 15:00

ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන කොමිෂන් සභාවේ විධිවිධාන. ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන (www.highcourt.gov.mv) දැනට පවත්වා ගැනීමේ ක්‍රමය 3325029 සංඛ්‍යාවේ දැනට පවත්වා ගැනීමේ ක්‍රමය.

17 වන කොටස 1432

19 ජූනි 2011

ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන

(IUL)CHSE-SMT/1/2011/18 සංඛ්‍යාවේ

ඉඩම් ප්‍රදාන

ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන කොමිෂන් සභාවේ විධිවිධාන

<p>දින 1: ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන</p> <p>1: ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන</p> <p>3: ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන</p> <p>4465/-: ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන</p> <p>1500/-: ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන</p> <p>ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන</p> <p>ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන</p> <p>ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන</p>	<p>1. දින 1: ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන</p> <p>2. ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන</p> <p>3. ඉඩම් ප්‍රදාන කොමිෂන් සභාවේ විධිවිධාන</p>
--	---

(IUL)138-AS3/138/2011/39: سرشمېره

ارځې

د ټولګډې د پانګونې د سرچینې د نوم	د شمېرې	نومونه	ټولګډې ارزښت	د ټولګډې ارزښت
د پانګونې د سرچینې د نومونه				
<p>1. د پانګونې د سرچینې د نومونه</p> <p>2. د پانګونې د سرچینې د نومونه</p> <p>3. د پانګونې د سرچینې د نومونه</p>	<p>د شمېرې: -</p> <p>4,465/ څه</p> <p>نومونه</p> <p>ارځې: 1500/- څه</p>	<p>د ټولګډې د پانګونې د نومونه</p> <p>1. د پانګونې د نومونه</p> <p>2. د پانګونې د نومونه</p> <p>3. د پانګونې د نومونه</p>	<p>01</p>	<p>د پانګونې د نومونه</p> <p>د پانګونې د نومونه</p>

- ١٤٤٢ھ ۾ ٺاهيندڙن ۽ ٺاهيندڙن جي ڳالهائيندڙن ۽ ٺاهيندڙن جي ڳالهائيندڙن؛
- ١٤٤٢ھ ۾ ٺاهيندڙن جي ڳالهائيندڙن جي ڳالهائيندڙن؛
- ١٤٤٢ھ ۾ ٺاهيندڙن جي ڳالهائيندڙن جي ڳالهائيندڙن؛
- ١٤٤٢ھ ۾ ٺاهيندڙن جي ڳالهائيندڙن جي ڳالهائيندڙن؛

1. ڊاڪٽر ۽ ٻين ٺاهيندڙن جي (ٺاهيندڙن جي ڳالهائيندڙن)
2. ٺاهيندڙن جي ڳالهائيندڙن جي (ٺاهيندڙن جي ڳالهائيندڙن)،
3. ڊاڪٽر ۽ ٻين ٺاهيندڙن جي (ٺاهيندڙن جي ڳالهائيندڙن)
4. ڊاڪٽر ۽ ٻين ٺاهيندڙن جي (ٺاهيندڙن جي ڳالهائيندڙن)
5. ٺاهيندڙن جي ڳالهائيندڙن جي (ٺاهيندڙن جي ڳالهائيندڙن)

27 جينوري 2011 و ڊاڪٽر 14:30

ڊاڪٽر ۽ ٻين ٺاهيندڙن جي (ٺاهيندڙن جي ڳالهائيندڙن)

ڊاڪٽر ۽ ٻين ٺاهيندڙن جي (ٺاهيندڙن جي ڳالهائيندڙن)

ڊاڪٽر ۽ ٻين ٺاهيندڙن جي (ٺاهيندڙن جي ڳالهائيندڙن)

ڊاڪٽر ۽ ٻين ٺاهيندڙن جي (ٺاهيندڙن جي ڳالهائيندڙن)

ڊاڪٽر ۽ ٻين ٺاهيندڙن جي (ٺاهيندڙن جي ڳالهائيندڙن)

ڊاڪٽر ۽ ٻين ٺاهيندڙن جي (ٺاهيندڙن جي ڳالهائيندڙن)

ڊاڪٽر ۽ ٻين ٺاهيندڙن جي (ٺاهيندڙن جي ڳالهائيندڙن)

<p>2500/-</p> <p>...</p>	
<p>...</p>	<p>...</p>
<p>...</p>	<p>...</p>
<p>1. ...</p> <p>2. ...</p> <p>3. ...</p> <p>4. ...</p>	<p>...</p>
<p>27 2011</p>	<p>...</p>
<p>...</p>	<p>...</p>

1. دکتوری اتر ریزرڈ فیکولٹی کوئی ایس ایم ایس وین لائسنس اڈاری کی ہو تو یہ کوئی بھی ایس ڈی ایم پروگرام میں داخلہ نہیں دیا جائے گا۔

دکتوری: ایس ایم ایس (1)

دکتوری: 1

دکتوری: 1

دکتوری: 3600/-

دکتوری: 3000/-

دکتوری: 5

دکتوری: 45

1. دکتوری اتر ریزرڈ سٹیج (ایس ایم ایس)
2. 5
3. دکتوری
4. دکتوری
5. دکتوری

دکتوری: 27

دکتوری: 1

دکتوری: 2

دکتوری: 1

دکتوری: 5100/-

1	1 مکتبہ
7000/- م	مکتبہ
<p>مکتبہ کی رقم: 3000/- م مکتبہ کی رقم: 2500/- م</p> <p>اس کے لئے اس وقت کی رقمیں جمع کی جائیں گی، جو اس وقت کے لئے جمع کی جائیں گی۔</p>	<p>مکتبہ کی رقم:</p>
<p>مکتبہ کی رقم: 3000/- م مکتبہ کی رقم: 2500/- م</p> <p>اس کے لئے اس وقت کی رقمیں جمع کی جائیں گی، جو اس وقت کے لئے جمع کی جائیں گی۔</p>	<p>مکتبہ کی رقم:</p>
<p>مکتبہ کی رقم: 3000/- م مکتبہ کی رقم: 2500/- م</p> <p>اس کے لئے اس وقت کی رقمیں جمع کی جائیں گی، جو اس وقت کے لئے جمع کی جائیں گی۔</p>	<p>مکتبہ کی رقم:</p>
<p>1. مکتبہ کی رقم: 3000/- م 2. مکتبہ کی رقم: 2500/- م 3. مکتبہ کی رقم: 3000/- م 4. مکتبہ کی رقم: 2500/- م 5. مکتبہ کی رقم: 3000/- م</p>	<p>مکتبہ کی رقم:</p>
27	27
<p>مکتبہ کی رقم: 3000/- م مکتبہ کی رقم: 2500/- م</p>	<p>مکتبہ کی رقم:</p>

<p>١٤٣١ هـ</p>	<p>١٤٣١ هـ</p>
<p>١٤٣١ هـ</p>	<p>١٤٣١ هـ</p>
<p>١</p>	<p>١</p>
<p>٨٠٩٠٠/-</p>	<p>٨٠٩٠٠/-</p>
<p>٣٠٠٠/-</p> <p>٢٥٠٠/-</p> <p>١٤٣١ هـ</p>	<p>٣٠٠٠/-</p> <p>٢٥٠٠/-</p> <p>١٤٣١ هـ</p>
<p>١٤٣١ هـ</p> <p>٤</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p>	<p>١٤٣١ هـ</p> <p>٤</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p>
<p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p>	<p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p>
<p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p>	<p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p> <p>١٤٣١ هـ</p>
<p>١٤٣١ هـ</p>	<p>١٤٣١ هـ</p>

<p>١٠٤٠٠٠ ڊالرن جي ڀيٽ ۾.</p>	<p>ڊاڪٽر اڪبر زبیر ۽ ڪمپيوٽر سائنس ۽ انجنيئرنگ ڊپارٽمنٽ، لاڙڪاڻي يونيورسٽي، لاڙڪاڻي جو پڙهيو پروفيسر</p>
<p>ڊاڪٽر:</p>	<p>پروفيسر ڪمپيوٽر سائنس</p>
<p>ٻه ڳڻپ ڊيپارٽمنٽ:</p>	<p>ٻه ڊيپارٽمنٽ پروفيسر اڪبر ۽ ڊاڪٽر ڪمپيوٽر سائنس</p>
<p>۲</p>	<p>2</p>
<p>ڊگري</p>	<p>5100/- رپيا</p>
<p>ٻه ڊيپارٽمنٽ:</p>	<p>ڪمپيوٽر سائنس ڊپارٽمنٽ: 3000/- رپيا لاهور يونيورسٽي ۽ ڪمپيوٽر سائنس ڊپارٽمنٽ، لاڙڪاڻي يونيورسٽي، لاڙڪاڻي</p>
<p>ڊاڪٽر ڊاڪٽر:</p>	<p>پروفيسر ڊاڪٽر اڪبر زبیر ۽ ڊاڪٽر ڪمپيوٽر سائنس، ڪمپيوٽر سائنس ڊپارٽمنٽ، لاڙڪاڻي يونيورسٽي، لاڙڪاڻي، پروفيسر اڪبر زبیر ۽ ڪمپيوٽر سائنس ڊپارٽمنٽ، لاڙڪاڻي يونيورسٽي، لاڙڪاڻي، ڊاڪٽر اڪبر زبیر ۽ ڪمپيوٽر سائنس ڊپارٽمنٽ، لاڙڪاڻي يونيورسٽي، لاڙڪاڻي، ڊاڪٽر اڪبر زبیر ۽ ڪمپيوٽر سائنس ڊپارٽمنٽ، لاڙڪاڻي يونيورسٽي، لاڙڪاڻي،</p>
<p>ڊاڪٽر ڊاڪٽر:</p>	<p>پروفيسر اڪبر زبیر ۽ ڪمپيوٽر سائنس، پروفيسر اڪبر زبیر ۽ ڪمپيوٽر سائنس، پروفيسر اڪبر زبیر ۽ ڪمپيوٽر سائنس، پروفيسر اڪبر زبیر ۽ ڪمپيوٽر سائنس،</p>
<p>ٻه ڊگري ڊپارٽمنٽ:</p>	<p>1. ڊاڪٽر اڪبر زبیر ۽ ڪمپيوٽر سائنس (پروفيسر اڪبر زبیر) 2. ڪمپيوٽر سائنس ڊپارٽمنٽ، لاڙڪاڻي يونيورسٽي، لاڙڪاڻي، لاهور يونيورسٽي ۽ ڪمپيوٽر سائنس ڊپارٽمنٽ، لاڙڪاڻي يونيورسٽي، لاڙڪاڻي، 3. ڊاڪٽر اڪبر زبیر ۽ ڪمپيوٽر سائنس، 4. ڊاڪٽر اڪبر زبیر ۽ ڪمپيوٽر سائنس، ڊاڪٽر اڪبر زبیر ۽ ڪمپيوٽر سائنس، 5. پروفيسر اڪبر زبیر ۽ ڪمپيوٽر سائنس، لاڙڪاڻي يونيورسٽي، لاڙڪاڻي،</p>
<p>ٽي ڊگري ڊپارٽمنٽ:</p>	<p>27 جنوري 2011 واري ڏينھن 14:30</p>
<p>١٠٤٠٠٠ ڊالرن جي ڀيٽ ۾.</p>	<p>ڊاڪٽر اڪبر زبیر ۽ ڪمپيوٽر سائنس ڊپارٽمنٽ، لاڙڪاڻي يونيورسٽي، لاڙڪاڻي جو پڙهيو پروفيسر</p>

17 مئي 1432
 19 جنوري 2011

رٺو جو جج

دٺڙو:	رٺو جيسر جو اٽيسر
دٺڙو لاٽوري لاٽوري:	اٽيسر 1
اٽيسر:	پروفيسر/پروفيسر/پروفيسر/پروفيسر/پروفيسر
دٺڙو لاٽوري:	3
دٺو:	4,465/- روپيا
سرويس روٽو:	1,500/- روپيا
ڪمپيوٽر اٽيسر:	01
مڪمل:	<p>1. دٺڙو دٺو لاٽوري اٽيسر/پروفيسر/پروفيسر/پروفيسر/پروفيسر، سروس اٽيسر</p> <p>2. دٺو لاٽوري پروفيسر 'ا'، دٺو لاٽوري پروفيسر، سروس پروفيسر/پروفيسر/پروفيسر/پروفيسر</p> <p>3. دٺو لاٽوري پروفيسر 'ب'، دٺو لاٽوري پروفيسر، سروس</p> <p>4. دٺو لاٽوري پروفيسر/پروفيسر/پروفيسر/پروفيسر/پروفيسر، دٺو لاٽوري پروفيسر</p> <p>5. دٺو لاٽوري پروفيسر/پروفيسر/پروفيسر/پروفيسر/پروفيسر، دٺو لاٽوري پروفيسر</p> <p>6. دٺو لاٽوري پروفيسر/پروفيسر/پروفيسر/پروفيسر/پروفيسر، دٺو لاٽوري پروفيسر</p>

የገንዘብ ቁጥጥር: (IUL)101-AF/1/2011/37

ገንዘብ

ይህ ደብዳቤ ለገንዘብ ማጠቃለያ ሰነድ ለማዘጋጀት ይጠቀማል። ገንዘብ ማጠቃለያ ሰነድ ለማዘጋጀት ይጠቀማል። ገንዘብ ማጠቃለያ ሰነድ ለማዘጋጀት ይጠቀማል።

ድምር ለገንዘብ ማጠቃለያ ሰነድ			ድምር
1.00	ገንዘብ	1	5610/-
			2000/-
ድምር ለገንዘብ ማጠቃለያ ሰነድ ለማዘጋጀት ይጠቀማል።			1
ድምር ለገንዘብ ማጠቃለያ ሰነድ ለማዘጋጀት ይጠቀማል።			2
ድምር ለገንዘብ ማጠቃለያ ሰነድ ለማዘጋጀት ይጠቀማል።			3
ድምር ለገንዘብ ማጠቃለያ ሰነድ ለማዘጋጀት ይጠቀማል።			4
ድምር ለገንዘብ ማጠቃለያ ሰነድ ለማዘጋጀት ይጠቀማል።			5

سرسنہ: 57-K/IU/2011/67

اہل تشیع

حقوق کی تحریک

مقام اہل تشیع کے حقوق کی تحریک، قزاقستان کے سرکاری اداروں کے خلاف کی گئی ہے۔

دفعہ کی سرسند	مقام اہل تشیع
مقام اہل تشیع	EX1/B
سولہ ستمبر/ 2011ء کی دفعہ	حقوق کی تحریک اور اس کے سرسند کے خلاف کی گئی ہے
مقام اہل تشیع	1
مقام اہل تشیع:	<p>1. دفعہ کی سرسند کے خلاف کی گئی ہے۔ مقام اہل تشیع کے خلاف کی گئی ہے، دفعہ کی سرسند کے خلاف کی گئی ہے۔</p> <p>2. دفعہ کی سرسند کے خلاف کی گئی ہے۔ مقام اہل تشیع کے خلاف کی گئی ہے، دفعہ کی سرسند کے خلاف کی گئی ہے۔</p> <p>3. دفعہ کی سرسند کے خلاف کی گئی ہے۔ مقام اہل تشیع کے خلاف کی گئی ہے، دفعہ کی سرسند کے خلاف کی گئی ہے۔</p> <p>4. دفعہ کی سرسند کے خلاف کی گئی ہے۔ مقام اہل تشیع کے خلاف کی گئی ہے، دفعہ کی سرسند کے خلاف کی گئی ہے۔</p> <p>5. دفعہ کی سرسند کے خلاف کی گئی ہے۔ مقام اہل تشیع کے خلاف کی گئی ہے، دفعہ کی سرسند کے خلاف کی گئی ہے۔</p>

<p>تذکرہ ذیل کے اجراء کے لیے:</p> <p>- محکمہ تعلیم و تربیت کے تحت جاری کی جانے والی اسکولوں کی تعمیر و مرمت کے لیے منظور شدہ رقموں کی تفصیل</p>	<p>تذکرہ ذیل کے اجراء کے لیے:</p>
<p>- رقم 15,950/- کے تحت</p>	<p>تذکرہ ذیل کے اجراء کے لیے:</p>
<p>- ریجنل ایجوکیشن آفیسر، لاہور کے ذریعے منظور شدہ رقموں کی تفصیل</p> <p>- ریجنل ایجوکیشن آفیسر، لاہور کے ذریعے منظور شدہ رقموں کی تفصیل</p> <p>- ریجنل ایجوکیشن آفیسر، لاہور کے ذریعے منظور شدہ رقموں کی تفصیل</p>	<p>ریجنل ایجوکیشن آفیسر، لاہور:</p>
<p>تذکرہ ذیل کے اجراء کے لیے:</p>	<p>تذکرہ ذیل کے اجراء کے لیے:</p>
<p>MS2/B</p>	<p>تذکرہ ذیل کے اجراء کے لیے:</p>
<p>تذکرہ ذیل کے اجراء کے لیے:</p>	<p>تذکرہ ذیل کے اجراء کے لیے:</p>
<p>1</p>	<p>تذکرہ ذیل کے اجراء کے لیے:</p>
<p>1. تذکرہ ذیل کے اجراء کے لیے منظور شدہ رقموں کی تفصیل</p> <p>2. تذکرہ ذیل کے اجراء کے لیے منظور شدہ رقموں کی تفصیل</p> <p>3. تذکرہ ذیل کے اجراء کے لیے منظور شدہ رقموں کی تفصیل</p> <p>4. تذکرہ ذیل کے اجراء کے لیے منظور شدہ رقموں کی تفصیل</p> <p>5. تذکرہ ذیل کے اجراء کے لیے منظور شدہ رقموں کی تفصیل</p> <p>تذکرہ ذیل کے اجراء کے لیے منظور شدہ رقموں کی تفصیل</p> <p>تذکرہ ذیل کے اجراء کے لیے منظور شدہ رقموں کی تفصیل</p> <p>تذکرہ ذیل کے اجراء کے لیے منظور شدہ رقموں کی تفصیل</p>	<p>تذکرہ ذیل کے اجراء کے لیے:</p>
<p>تذکرہ ذیل کے اجراء کے لیے:</p> <p>- محکمہ تعلیم و تربیت کے تحت جاری کی جانے والی اسکولوں کی تعمیر و مرمت کے لیے منظور شدہ رقموں کی تفصیل</p>	<p>تذکرہ ذیل کے اجراء کے لیے:</p>
<p>- رقم 10,750/- کے تحت</p>	<p>تذکرہ ذیل کے اجراء کے لیے:</p>

<p>- 100/- 100 100 - 100 100 - 100 100</p>	<p>100/- 100 100 - 100 100 - 100 100</p>
<p>SS3/B</p>	<p>1</p>
<p>1. 2. 3.</p>	<p>1. 2. 3.</p>
<p>1. 2. 3.</p>	<p>1. 2. 3.</p>
<p>6,250/-</p>	<p>6,250/-</p>
<p>100/- 100 100 - 100 100 - 100 100</p>	<p>100/- 100 100 - 100 100 - 100 100</p>

14:00 2011 26 2011 19
 www.majlis.gov.mv

<p>05 ජූනි 2011 දී ඇමරිකානු ජනරජයේ ජනපතිවරයාගේ කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාව</p>	<p>සාකච්ඡා කෙරුණු දිනය:</p>
<p>ඇමරිකානු ජනරජයේ ජනපතිවරයාගේ කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාව.</p>	<p>විෂයය:</p>
<p>1. එම සම්මුතියේ යටතේ ඇමරිකානු ජනපතිවරයාගේ කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවේ අන්තර්ගතය විස්තර කිරීම.</p> <p>2. ඇමරිකානු ජනපතිවරයාගේ කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවේ අන්තර්ගතය විස්තර කිරීම.</p> <p>3. සාකච්ඡාවේ අන්තර්ගතය විස්තර කිරීම.</p> <p>දුරකථන අංකය: 3345131</p>	<p>විෂයය:</p>

<p>සාකච්ඡාවේ අන්තර්ගතය විස්තර කිරීම</p> <p>1. ඇමරිකානු ජනපතිවරයාගේ කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවේ අන්තර්ගතය විස්තර කිරීම.</p> <p>2. ඇමරිකානු ජනපතිවරයාගේ කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවේ අන්තර්ගතය විස්තර කිරීම.</p> <p>3. සාකච්ඡාවේ අන්තර්ගතය විස්තර කිරීම.</p> <p>දුරකථන අංකය: 3345131</p>	<p>සාකච්ඡාවේ අන්තර්ගතය විස්තර කිරීම</p> <p>HRD-MPL/2011/ 60</p> <p>20 ජූනි 2011</p> <p>සාකච්ඡාවේ අන්තර්ගතය විස්තර කිරීම</p> <p>04</p>
<p>සාකච්ඡාවේ අන්තර්ගතය විස්තර කිරීම</p> <p>1. ඇමරිකානු ජනපතිවරයාගේ කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවේ අන්තර්ගතය විස්තර කිරීම.</p> <p>2. ඇමරිකානු ජනපතිවරයාගේ කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවේ අන්තර්ගතය විස්තර කිරීම.</p> <p>3. සාකච්ඡාවේ අන්තර්ගතය විස්තර කිරීම.</p> <p>දුරකථන අංකය: 3345131</p>	<p>සාකච්ඡාවේ අන්තර්ගතය විස්තර කිරීම</p> <p>3) ජනරජයේ ජනපතිවරයාගේ කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවේ අන්තර්ගතය විස්තර කිරීම.</p> <p>26 ජූනි 2011 වන විට ඇමරිකානු ජනපතිවරයාගේ කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවේ අන්තර්ගතය විස්තර කිරීම.</p>

ਸ. ਰ. ਅਹੁਦਾ ਚੋਣ ਪ੍ਰਕਾਸ਼ਨ
 ਸਰਕਾਰੀ ਕਾਰਜਾਂ ਲਈ ਸੇਵਾਵਾਂ ਪ੍ਰਦਾਨ ਕਰਨ ਵਾਲੇ ਸਰਕਾਰੀ ਅਹੁਦੇ
 ਸ. ਡਿਪਟੀ ਕਮਿਸ਼ਨਰ, ਪੰਜਾਬ

ਸੰਖਿਆ: 06/ 2011

ਪਬਲਿਕ ਚੋਣ ਪ੍ਰਕਾਸ਼ਨ

ਦਾਤਾ:	ਅਭਿਆਗਤ ਸੰਖਿਆ	ਫਰਮਬਿਲ ਨੰਬਰ: 01 (ਅਨੰ)
ਦੀ ਖੋਜ:	-/5610 ਖਰੀਦ	ਸੇਵਾਵਾਂ ਦੀ ਮੁੱਲ: -/2500 ਖਰੀਦ
ਖੋਜੀ ਨੂੰ ਆਹੁਦਾ:	-/25 ਖਰੀਦ (ਅਨੰ ਨੂੰ ਸੰਬੰਧਤ ਕਾਰਜਾਂ)	
ਨਿਯਮਿਤ ਆਹੁਦਾ: ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ 1		
ਅਭਿਆਗਤ ਸੰਖਿਆ:	- ਅਭਿਆਗਤ ਨੂੰ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ, ਫਰਮਬਿਲ ਨੰਬਰ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਫਰਮਬਿਲ ਨੰਬਰ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਫਰਮਬਿਲ ਨੰਬਰ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਫਰਮਬਿਲ ਨੰਬਰ	
ਦਾਤਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ:	ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ	
ਖੋਜੀ:	ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ	
ਦਾਤਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ:	ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ	

ਦਾਤਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ
 ਫਰਮਬਿਲ ਨੰਬਰ
 1 ਖੋਜੀ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਫਰਮਬਿਲ ਨੰਬਰ
 2 ਫਰਮਬਿਲ ਨੰਬਰ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ
 3 ਫਰਮਬਿਲ ਨੰਬਰ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ (ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ)
 4 ਖੋਜੀ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ (ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ)
 ਦਾਤਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ
 16:00 ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਫਰਮਬਿਲ ਨੰਬਰ, ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ
 ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ
 ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ ਅਨੰ ਨੂੰ ਆਹੁਦਾ 6560524 ਫਰਮਬਿਲ ਨੰਬਰ

17 ਫਰਮਬਿਲ ਨੰਬਰ 1432
 19 ਫਰਮਬਿਲ ਨੰਬਰ 2011

MINISTRY OF ECONOMIC DEVELOPMENT
GOVERNMENT OF MALDIVES

(IUL)101-AF/1/2011/35
15 June 2011

VACANCY NOTICE (RE-ANNOUNCEMENT)

POST: 1 ECONOMIC DEVELOPMENT

ASSOCIATE

MED is looking for an Economic Development Associate (Foreigner) to work in the Private Sector Development Project (PSDP) for short term.

PROJECT BACKGROUND

In April 2010 MEDT began implementation of the ADB Private Sector Development Program in Maldives. This program promotes the increase of incomes and employment opportunities within selected value chains of Maldives' Agriculture, Fisheries, Arts and Crafts sectors by raising the efficiency of input, production, processing, and marketing businesses, and strengthening the business skills of MSMEs and of those who want to start an MSME.

The tasks of the BDSC Economic Development Associate will include:

- Support the TL in preparing Project Investment Profiles (PIP) of MSMEs within the Value chains of the targeted sectors.
- Oversee and play a co-coordinating role in aligning the work of the newly set up BDSCs to the current efforts of the project and ensure maximum output from these BDSCs.
- Prepare and study the financial aspects of the MSMEs that apply for CSF and provide opinion to the TL about its feasibility.
- Draft the contracts for the service providers as part of the CSF procedures.
- Draft the TOR of the consultants needed to

- support the development of the value chains.
- Support the TL and the PSDP team in all aspects of the projects including data collection and follow up with BDSCs.
- Undertake the needed research and procurement of inputs needed to support the value chains as requested by the CSF applicants.
- Participate in the CSF applications screening.
- Engage the prospective youth clients in the PSDP and liaise with Maldivian Youth organizations to help develop PIPs for specific youth income generation projects in the North and south.
- Help in data collection and support the Monthly and the quarterly reporting.
- Do others tasks as requested by the TL.

QUALIFICATION

- Should have a BA in economics
- Aware of work related to economic development in the Maldives

DURATION OF THE ASSIGNMENT

The initial duration of the assignment is 3 months, but can be extended to a further 3 months at the discretion of the employer upon completion of the initial contract.

WORK SITE - Ministry of Economic Development

MONTHLY SALARY: USD 1500/-

FURTHER INFORMATION

Further information will be provided upon request through email to info@bdsc.gov.mv or call 3333 134, 3333 149

In this context, the Ministry of Economic Development invites interested candidates to send applications, along with CV and copies of academic qualifications (attested and accredited) before 16:00 hrs on 26th June 2011 to:

Ministry of Economic Development, Boduthakurufaanu Magu, Male', Maldives
Or email applications to: hr@trade.gov.mv

އެކްސިކްޓިވް ސެކްޓަރުގެ ސަރުކާރުގެ މަސައްކަތްތެރިން
ނުވަތަ ރަށުގެ ބޭރުންގެ މަސައްކަތްތެރިން ގެނެސް
ދެނެގަތުމަށް ޖެނެރަލް މެނޭޖަރުގެ އޮފީހުން ސަލާމްކޮށް
އިއްޔެދޭ ސަރުކާރުގެ މަސައްކަތްތެރިން ގެނެސް
ދެނެގަތުމަށް ފުލުހާއި ސަލާމްކޮށް ދެންނެވުމަށް
މަޢުލޫމާތު ފޯމު ފޮތް ބަލަން ބޭނުންވާ ފަރާތްތަކުން
ސަލާމްކޮށް ބަލަން ބޭނުންވާ ފަރާތްތަކުން ނުވަތަ
އެއްވެސް ސަލާމްކޮށް ނުވަތަ ސަލާމްކޮށް ނުވަތަ
މަސައްކަތްތެރިން ގެނެސް ދެނެގަތުމަށް ފުލުހާއި
ސަލާމްކޮށް ދެންނެވުމަށް ސަލާމްކޮށް ދެންނެވުމަށް
މަސައްކަތްތެރިން ގެނެސް ދެނެގަތުމަށް ފުލުހާއި
ސަލާމްކޮށް ދެންނެވުމަށް ސަލާމްކޮށް ދެންނެވުމަށް

3 ގަޑިއިރުގެ ތެރޭގައި ސަލާމްކޮށް ދެންނެވުމަށް ފުލުހާއި
ސަލާމްކޮށް ދެންނެވުމަށް ސަލާމްކޮށް ދެންނެވުމަށް
މަސައްކަތްތެރިން ގެނެސް ދެނެގަތުމަށް ފުލުހާއި
ސަލާމްކޮށް ދެންނެވުމަށް ސަލާމްކޮށް ދެންނެވުމަށް
މަސައްކަތްތެރިން ގެނެސް ދެނެގަތުމަށް ފުލުހާއި
ސަލާމްކޮށް ދެންނެވުމަށް ސަލާމްކޮށް ދެންނެވުމަށް
މަސައްކަތްތެރިން ގެނެސް ދެނެގަތުމަށް ފުލުހާއި
ސަލާމްކޮށް ދެންނެވުމަށް ސަލާމްކޮށް ދެންނެވުމަށް

• ރަށުގެ ބޭރުންގެ މަސައްކަތްތެރިން ގެނެސް
ދެނެގަތުމަށް ފުލުހާއި ސަލާމްކޮށް ދެންނެވުމަށް
މަސައްކަތްތެރިން ގެނެސް ދެނެގަތުމަށް ފުލުހާއި
ސަލާމްކޮށް ދެންނެވުމަށް ސަލާމްކޮށް ދެންނެވުމަށް
މަސައްކަތްތެރިން ގެނެސް ދެނެގަތުމަށް ފުލުހާއި
ސަލާމްކޮށް ދެންނެވުމަށް ސަލާމްކޮށް ދެންނެވުމަށް

ސަރުކާރުގެ މަސައްކަތްތެރިން ގެނެސް ދެނެގަތުމަށް
ފުލުހާއި ސަލާމްކޮށް ދެންނެވުމަށް ސަލާމްކޮށް
ދެންނެވުމަށް މަސައްކަތްތެރިން ގެނެސް
ދެނެގަތުމަށް ފުލުހާއި ސަލާމްކޮށް ދެންނެވުމަށް
ސަލާމްކޮށް ދެންނެވުމަށް ސަލާމްކޮށް ދެންނެވުމަށް
މަސައްކަތްތެރިން ގެނެސް ދެނެގަތުމަށް ފުލުހާއި
ސަލާމްކޮށް ދެންނެވުމަށް ސަލާމްކޮށް ދެންނެވުމަށް
މަސައްކަތްތެރިން ގެނެސް ދެނެގަތުމަށް ފުލުހާއި
ސަލާމްކޮށް ދެންނެވުމަށް ސަލާމްކޮށް ދެންނެވުމަށް

60-ADM/2011/115 ސަރުކާރުގެ މަސައްކަތްތެރިން
ގެނެސް ދެނެގަތުމަށް ފުލުހާއި ސަލާމްކޮށް
ދެންނެވުމަށް ސަލާމްކޮށް ދެންނެވުމަށް
މަސައްކަތްތެރިން ގެނެސް ދެނެގަތުމަށް ފުލުހާއި
ސަލާމްކޮށް ދެންނެވުމަށް ސަލާމްކޮށް ދެންނެވުމަށް
މަސައްކަތްތެރިން ގެނެސް ދެނެގަތުމަށް ފުލުހާއި
ސަލާމްކޮށް ދެންނެވުމަށް ސަލާމްކޮށް ދެންނެވުމަށް

މަސައްކަތްތެރިން ގެނެސް ދެނެގަތުމަށް ފުލުހާއި
ސަލާމްކޮށް ދެންނެވުމަށް ސަލާމްކޮށް ދެންނެވުމަށް
މަސައްކަތްތެރިން ގެނެސް ދެނެގަތުމަށް ފުލުހާއި
ސަލާމްކޮށް ދެންނެވުމަށް ސަލާމްކޮށް ދެންނެވުމަށް

شماره سند: 37/138/AS3-138(IUL)

اسناد

دستورالعمل و تزیینات اسناد	توضیحات	شرح وظایف	شماره سند و تاریخ	تاریخ
اسناد در دسترس و نگهداری اسناد				
<p>1. اسنادی که در دسترس است باید در مکانی مناسب و دور از رطوبت و آلودگی نگهداری شود. اسناد باید در جعبه های مخصوص قرار داده شود و در مکانی مناسب نگهداری شود.</p>	<p>توضیحات: - 4,000/ م اسناد: 1500/- م</p>	<p>تاریخ تهیه و نگهداری اسناد در دسترس اسناد در دسترس باید در مکانی مناسب و دور از رطوبت و آلودگی نگهداری شود. اسناد باید در جعبه های مخصوص قرار داده شود و در مکانی مناسب نگهداری شود.</p>	01	<p>تاریخ تهیه و نگهداری اسناد در دسترس تاریخ تهیه و نگهداری اسناد در دسترس</p>
<p>2. اسنادی که در دسترس است باید در مکانی مناسب و دور از رطوبت و آلودگی نگهداری شود. اسناد باید در جعبه های مخصوص قرار داده شود و در مکانی مناسب نگهداری شود.</p>	<p>توضیحات: - 4,000/ م اسناد: 1500/- م</p>	<p>تاریخ تهیه و نگهداری اسناد در دسترس اسناد در دسترس باید در مکانی مناسب و دور از رطوبت و آلودگی نگهداری شود. اسناد باید در جعبه های مخصوص قرار داده شود و در مکانی مناسب نگهداری شود.</p>	01	<p>تاریخ تهیه و نگهداری اسناد در دسترس تاریخ تهیه و نگهداری اسناد در دسترس</p>
<p>3. اسنادی که در دسترس است باید در مکانی مناسب و دور از رطوبت و آلودگی نگهداری شود. اسناد باید در جعبه های مخصوص قرار داده شود و در مکانی مناسب نگهداری شود.</p>	<p>توضیحات: - 4,000/ م اسناد: 1500/- م</p>	<p>تاریخ تهیه و نگهداری اسناد در دسترس اسناد در دسترس باید در مکانی مناسب و دور از رطوبت و آلودگی نگهداری شود. اسناد باید در جعبه های مخصوص قرار داده شود و در مکانی مناسب نگهداری شود.</p>	01	<p>تاریخ تهیه و نگهداری اسناد در دسترس تاریخ تهیه و نگهداری اسناد در دسترس</p>

<p>□ 2011 22 2011 15:00 3 3347408 (www.mhrys.gov.mv)</p>	
<p>□ 2011 22 2011 15:00 3 3347408 (www.mhrys.gov.mv)</p>	
<p>2011 22 2011 15:00 3 3347408 (www.mhrys.gov.mv)</p>	
<p>2011 22 2011 15:00 3 3347408 (www.mhrys.gov.mv)</p>	

<p>2011 07 07 2011 141-S/141/2011/76</p>	<p>2011 07 07 2011 141-S/141/2011/76</p>
<p>2011 07 07 2011 141-S/141/2011/76</p>	
<p>01</p>	<p>6 (07 16 2011)</p>
<p>01</p>	<p>6 (07 16 2011)</p>
<p>01</p>	<p>6 (07 16 2011)</p>
<p>01</p>	<p>6 (07 16 2011)</p>
<p>01</p>	<p>6 (07 16 2011)</p>
<p>01</p>	<p>6 (07 16 2011)</p>



1. 2. 3. 4. 5. 6. 7. 8. 9. 10. 11. 12. 13. 14. 15. 16. 17. 18. 19. 20. 21. 22. 23. 24. 25. 26. 27. 28. 29. 30. 31. 32. 33. 34. 35. 36. 37. 38. 39. 40. 41. 42. 43. 44. 45. 46. 47. 48. 49. 50. 51. 52. 53. 54. 55. 56. 57. 58. 59. 60. 61. 62. 63. 64. 65. 66. 67. 68. 69. 70. 71. 72. 73. 74. 75. 76. 77. 78. 79. 80. 81. 82. 83. 84. 85. 86. 87. 88. 89. 90. 91. 92. 93. 94. 95. 96. 97. 98. 99. 100.

1. 2. 3. 4. 5. 6. 7. 8. 9. 10. 11. 12. 13. 14. 15. 16. 17. 18. 19. 20. 21. 22. 23. 24. 25. 26. 27. 28. 29. 30. 31. 32. 33. 34. 35. 36. 37. 38. 39. 40. 41. 42. 43. 44. 45. 46. 47. 48. 49. 50. 51. 52. 53. 54. 55. 56. 57. 58. 59. 60. 61. 62. 63. 64. 65. 66. 67. 68. 69. 70. 71. 72. 73. 74. 75. 76. 77. 78. 79. 80. 81. 82. 83. 84. 85. 86. 87. 88. 89. 90. 91. 92. 93. 94. 95. 96. 97. 98. 99. 100.

- 1. 2. 3. 4. 5. 6. 7. 8. 9. 10. 11. 12. 13. 14. 15. 16. 17. 18. 19. 20. 21. 22. 23. 24. 25. 26. 27. 28. 29. 30. 31. 32. 33. 34. 35. 36. 37. 38. 39. 40. 41. 42. 43. 44. 45. 46. 47. 48. 49. 50. 51. 52. 53. 54. 55. 56. 57. 58. 59. 60. 61. 62. 63. 64. 65. 66. 67. 68. 69. 70. 71. 72. 73. 74. 75. 76. 77. 78. 79. 80. 81. 82. 83. 84. 85. 86. 87. 88. 89. 90. 91. 92. 93. 94. 95. 96. 97. 98. 99. 100.

2011 10 10 5:00

5:00

2011 30

334 5252

מסמך: 113-CCD/I-2011/95

דפוס

המסמך מפרט את כל הדפוסים המודפסים שהוצגו בדיון המשותף, ובהם הדפוסים שהוצגו בדיון המשותף והדפוסים שהוצגו בדיון המשותף.
 הדפוסים המודפסים הם: 07 דפוסים המודפסים והדפוסים המודפסים. הדפוסים המודפסים הם: 07 דפוסים המודפסים והדפוסים המודפסים.
 הדפוסים המודפסים הם: 07 דפוסים המודפסים והדפוסים המודפסים. הדפוסים המודפסים הם: 07 דפוסים המודפסים והדפוסים המודפסים.

| דפוס | תאריך | דפוס | תאריך | דפוס |
|-----------------------|-------|-----------------------------------|------------|-----------------|
| הדפוסים המודפסים DX | 01 | דפוסים המודפסים
CARU 998 6073 | 01-09-2010 | דפוסים המודפסים |
| הדפוסים המודפסים | 01 | הדפוסים המודפסים
MSCU 953 2280 | 26-09-2010 | דפוסים המודפסים |
| הדפוסים המודפסים | 01 | הדפוסים המודפסים
TRLU 705 7659 | 08-05-2010 | דפוסים המודפסים |
| הדפוסים המודפסים (14) | 01 | הדפוסים המודפסים | 12-12-2009 | דפוסים המודפסים |
| הדפוסים המודפסים | 01 | הדפוסים המודפסים
APZU 428 5282 | 01-08-2010 | דפוסים המודפסים |
| הדפוסים המודפסים | 02 | הדפוסים המודפסים
CMAU 117 1152 | 29-12-2010 | דפוסים המודפסים |
| הדפוסים המודפסים | 02 | הדפוסים המודפסים
ECMU 968 5232 | 19-02-2011 | דפוסים המודפסים |
| הדפוסים המודפסים | 02 | הדפוסים המודפסים
TGHU 134 9458 | 04-05-2011 | דפוסים המודפסים |
| הדפוסים המודפסים | 04 | הדפוסים המודפסים
TRLU 731 0540 | 04-05-2011 | דפוסים המודפסים |

13 מודפס 1432

15 מודפס 2011

دیسویج پر اترق ایتسردن ا فوخرتسردن
دخا، ترفرتسردن

سرتسدن: A- 40/2011

ا اوتسردن

سرتسدن اترق ایتسردن ایتسردن سرتسدن 10/96 "ترفرتسردن ایتسردن سرتسدن ایتسردن" ا 75 وسر ترفرتسردن
(ا) ا ا ترفرتسردن، اترق ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن
ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن
ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن
ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن

| سرتسدن سرتسدن | ا اوتسردن سرتسدن (ا اوتسردن سرتسدن) | ا اوتسردن سرتسدن | ا اوتسردن سرتسدن |
|---------------|--------------------------------------|--|------------------|
| C-0001/1997 | NIYAZ ENTERPRISES PVT LTD | ا اوتسردن سرتسدن ایتسردن ایتسردن ایتسردن ایتسردن | 1 |
| C-0093/2005 | SUNAI PVT LTD | ا اوتسردن سرتسدن ایتسردن ایتسردن ایتسردن ایتسردن | 2 |
| C-0237/2005 | HALO INVESTMENT PVT LTD | ا اوتسردن سرتسدن ایتسردن ایتسردن ایتسردن ایتسردن | 3 |
| C-0672/2006 | ISHA TRADING PVT LTD | ا اوتسردن سرتسدن ایتسردن ایتسردن ایتسردن ایتسردن | 4 |
| C-0249/2009 | VUJOODHU ENTERPRISES PVT LTD | ا اوتسردن سرتسدن ایتسردن ایتسردن ایتسردن ایتسردن | 5 |
| C-0137/2000 | MERIDIAN MARKETING & TRADING PVT LTD | ا اوتسردن سرتسدن ایتسردن ایتسردن ایتسردن ایتسردن | 6 |
| C-0251/2007 | WE BUILD CONSTRUCTION PVT LTD | ا اوتسردن سرتسدن ایتسردن ایتسردن ایتسردن ایتسردن | 7 |
| C-0615/2005 | FILIGAS PVT LTD | ا اوتسردن سرتسدن ایتسردن ایتسردن ایتسردن ایتسردن | 8 |

27 ا اوتسردن ایتسردن 1432

30 ا اوتسردن 2011

دیسویج پر اترق ایتسردن ایتسردن
دخا، ترفرتسردن

سرتسدن: (IUL)142-A2/1/2011/45

ا اوتسردن

ا اوتسردن سرتسدن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن
ا اوتسردن سرتسدن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن
ا اوتسردن سرتسدن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن
ا اوتسردن سرتسدن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن
ا اوتسردن سرتسدن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن ایتسردن

05 سرتسدن 1432

07 ا اوتسردن 2011

1. 2011 29 1432
 2011 1 1

29 1432
 2011 1 1

29 1432
 2011 1 1

- 2011 29 1432
- 2011 1 1

29 1432
 2011 1 1

1432 29
 2011 1 1

1432 29

1432 29
 2011 1 1

1432 05
 2011 07

1432 29
 2011 1 1

1432 29

1432 29
 2011 1 1

1432 13
 2011 15

دېرېښودونکي ته د دې لاسلیک په وخت کې، د دې لاسلیک په وخت کې
د دې لاسلیک په وخت کې

د دې لاسلیک په وخت کې: (IUL)141-D/1/2011/71

د دې لاسلیک په وخت کې

د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې
د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې

2011 ز. 18 د دې لاسلیک په وخت کې (IUL)141-D/1/2011/54 د دې لاسلیک په وخت کې
د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې
د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې

د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې
23 د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې
د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې
د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې
www-mhrys.gov.mv د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې

17 د دې لاسلیک په وخت کې 1432

19 د دې لاسلیک په وخت کې 2011

د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې
د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې

د دې لاسلیک په وخت کې: (IUL)425-A1/1/2011/

د دې لاسلیک په وخت کې

د دې لاسلیک په وخت کې (IUL)425-A1/1/2011/130 (13 د دې لاسلیک په وخت کې)
د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې
19 د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې

- 1. د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې
- 2. د دې لاسلیک په وخت کې د دې لاسلیک په وخت کې

14 د دې لاسلیک په وخت کې 1432

16 د دې لاسلیک په وخت کې 2011

| |
|----------------------------|
| <p>2011 19 2011 17</p> |
| <p>3339224</p> |
| <p>www.fishagri.gov.mv</p> |
| <p>27 2011</p> |
| <p>2011</p> |
| <p>2011</p> |
| <p>2011</p> |

2011 30-J/1/2011/51
 2011 30-J/1/2011/31
 14 2011
 2011
 27 2011
 2011
 3339224
 www.fishagri.gov.mv
 2011
 19 2011

19 2011

2011 30-J/1/2011/51
 2011 30-J/1/2011/31
 14 2011
 2011
 27 2011
 2011
 3339224
 www.fishagri.gov.mv
 2011
 19 2011

(IUL)30-J/1/2011/51

2011 30-J/1/2011/31

14 2011
 2011
 27 2011
 2011
 3339224
 www.fishagri.gov.mv
 2011
 19 2011

(IUL)30-J/1/2011/31

2011 30-J/1/2011/31
 14 2011
 2011
 27 2011
 2011
 3339224
 www.fishagri.gov.mv
 2011
 19 2011

| |
|----------------------------|
| <p>3339224</p> |
| <p>www.fishagri.gov.mv</p> |
| <p>27 2011</p> |
| <p>2011</p> |
| <p>2011</p> |
| <p>2011</p> |

2011 30-J/1/2011/51
 2011 30-J/1/2011/31
 14 2011
 2011
 27 2011
 2011
 3339224
 www.fishagri.gov.mv
 2011
 19 2011

19 2011

17 2011

19 2011

2011 30-J/1/2011/51
 2011 30-J/1/2011/31
 14 2011
 2011
 27 2011
 2011
 3339224
 www.fishagri.gov.mv
 2011
 19 2011

(IUL)141-E1/141/2011/80

2011 30-J/1/2011/31

2011 30-J/1/2011/31
 14 2011
 2011
 27 2011
 2011
 3339224
 www.fishagri.gov.mv
 2011
 19 2011

2011 30-J/1/2011/31
 14 2011
 2011
 27 2011
 2011
 3339224
 www.fishagri.gov.mv
 2011
 19 2011

דבריו ומה שכתבתי להם ומה שכתבתי להם
 ומה שכתבתי להם ומה שכתבתי להם

והנה תראה מה שכתבתי להם ומה שכתבתי להם
 ומה שכתבתי להם ומה שכתבתי להם

והנה תראה מה שכתבתי להם ומה שכתבתי להם
 ומה שכתבתי להם ומה שכתבתי להם

דבריו ומה שכתבתי להם ומה שכתבתי להם
 ומה שכתבתי להם ומה שכתבתי להם

דבריו ומה שכתבתי להם ומה שכתבתי להם

והנה תראה מה שכתבתי להם ומה שכתבתי להם
 ומה שכתבתי להם ומה שכתבתי להם

והנה תראה מה שכתבתי להם ומה שכתבתי להם
 ומה שכתבתי להם ומה שכתבתי להם

דבריו ומה שכתבתי להם

דבריו ומה שכתבתי להם ומה שכתבתי להם
 דבריו ומה שכתבתי להם ומה שכתבתי להם

MTDC/NB/201/1103 סדרה: 2011

סדרה: 2011

2010 ומה שכתבתי להם ומה שכתבתי להם

15 ינואר 2011 יום ראשון
 ומה שכתבתי להם ומה שכתבתי להם
 ומה שכתבתי להם ומה שכתבתי להם
 69 דבריו ומה שכתבתי להם ומה שכתבתי להם
 ומה שכתבתי להם ומה שכתבתי להם

23 ספטמבר 2010 יום ראשון 2009 ומה שכתבתי להם

דבריו ומה שכתבתי להם



eslfa ejlyairthoj d islar

דבריו ומה שכתבתי להם ומה שכתבתי להם

| | |
|----------------|---------------|
| 17 מרץ 2011/49 | 19 ינואר 2011 |
|----------------|---------------|

דבריו ומה שכתבתי להם ומה שכתבתי להם

דבריו ומה שכתבתי להם ומה שכתבתי להם
 ומה שכתבתי להם ומה שכתבתי להם
 ומה שכתבתי להם ומה שכתבתי להם
 ומה שכתבתי להם ומה שכתבתי להם

